

## ත්‍රිපිටක ගාරා පිළිබඳ වීමරණයක්

ඉන්දියානු භාෂා වන සංස්කෘත, ප්‍රාකාත වැනි භාෂවල වෙත්තයට හා රිද්ධියට අනුව ප්‍රකාශ කළ හැකි නිරමාණ විශේෂයකට ගාරා යන ව්‍යවහාරය ලැබේ ඇත. මෙය ۷/ග බාතුවෙන් නිපන් පදයකි. මේ තිස්‍ය ගායනා කළ හැකි කිවි, ගිත හෝ වාක්‍ය විශේෂයක් ගාරා යන්න තුළ ගැබේ විය හැකි ය. විශේෂයෙන් බොඳු ත්‍රිපිටක ගුණ ලියැවී ඇති පාලි භාෂාවේ හා ජෙතන ධර්ම ගුණ ලියැවී ඇති ප්‍රාකාත භාෂාවෙහි දක්නට ලැබෙන පදා සමුදාය හඳුන්වනු ලබනුයේ ගාරා යන නමිනි. මේ හැරුණු විට සංස්කෘත ජන්දස් ගාස්තුයෙහි ද ගාරා නමින් ජන්දසක් ගැන ද විස්තර කොට ඇත. එක අක්ෂරයක සිට අක්ෂර විසි හයක් දක්වා ජන්දස් පෙන්වා දී ඇති එහි, මෙහි නො දක්වන ලද යම් අඩු වැඩිවීම් ආදියෙන් සම තොටු අකුරු ඇති පාදයන්ගෙන් යුත් ජන්දසක් වේ නම් එය ගාරා නම් වේ යැයි දක්වා ඇත.<sup>1</sup> ඒ අනුව පාදවල අකුරුවල විෂම බවක් ඇතිව රචනා වී ඇති පදා විශේෂය ගාරා නම් වේ. අවපද, තව පද, දසපද, අවලොස්පද, සවිසිපද ආදි ප්‍රසිද්ධ සැහැලි ද මේ අනුව ගාරා නම් වේ. සංස්කෘතයේ ආර්යා වෙත්තයට සමානව ප්‍රාකාතයේ ද ගාරා නමින් වෙත්තයක් වේ. මේට අමතරව ගාරා යනුවෙන් ගරතුස්ත්‍රා නම් ප්‍රසිද්ධ ගාස්තාවරයාගේ ඉගැන්වීම් විශේෂයක් ද වේ.<sup>2</sup> පැරණි අවස්තා භාෂාවෙන් ලියැවී ඇති මේවා කාච්චමය වේ. මේවා සංස්කෘතය තරමට ම ඉපැරණි වේ. මෙසේ සලකන විට ගාරා යන්න සාහිත්‍යය මෙන් ම දරුණය ද වැළඳ ගෙන සිටින පදයකි. මත පිටින් බැඳු බැල්මට සරල අදහසක් ඇති පදයක් සේ පෙනුන ද එහි ඊට වඩා හැඳිරිය යුතු යමක් අන්තර්ගත ය. නවංගසනුසාසනය පිළිබඳව කෙරෙන විශේෂණයක දී එකී පසුවීම පිළිබඳ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. බුදුගොස් හිමියන් නවංගසනුසාසනය පිළිබඳව කරන විවරණය සංකීරණ හෝ දොසක් ඇති බව වටහා ගැනීමට එය ඉවහල් වේ.

ගාරා යන්න බුදුගොස් හිමියන් විවරණය කොට ඇත්තේ “ධම්මපද්‍ර උරගාරා උරිගාරා සුත්තනිපාතෙ නොසුත්තනාමිකා සුද්ධිකගාරා ව ගාරාති වෙදිතබිබා” යනුවෙනි.<sup>3</sup> මේ අනුව බුද්ධසේෂ්ඨ හිමියන් ගාරා යන අංගයට ඇතුළත් කොට ඇත්තේ දම්මපදය - උරිගාරා - උරිගාරා යන පදාමය ගුණ තුනෙහි ගාරා සහ සුත්තනිපාතයේ සූත්‍ර නාමය නොමැති සුද්ධික ගාරා ය. මෙය අතිශය සංකීරණ ප්‍රකාශයක් වන්නේ එය එලෙසින් ම පිළිගතහොත් ත්‍රිපිටකයේ දක්නට ලැබෙන සෙසු ගාරා හැඳින්විය යුත්තේ කවර නාමයකින් ද යන ගැටුව් පැන තැගින හෙයිනි. සැබැවීන්ම දැනට ගාරා යන්නෙන් අප හඳුනාගෙන ඇත්තේ පාද හතරකින් හෝ ඊට වැඩි ගණනකින් යුතු රිද්ධියානුකූලව ගැයිය හැකි පදා විශේෂයකි. එය එලෙසින් පිළිගැනීම වර්තමාන හාවිතය තුළ ගැටුව මත කරන්නේ නැත. එතෙකුද වුවත් බුද්ධසේෂ්ඨ හිමියන්ගේ විග්‍රහය සමග අපගේ පිළිගැනීම නො සැසඳෙන හෙයින් සුත්ත, ගෙයන, වෙයාකරණාදිය මෙන් ම ගාරා යනු කවරක් ද යන ගැටුව් පැන නැගී ඇත.

මේ පිළිබඳව විවිධ වියතුන් විසින් විවිධ මත පළ කරනු ලැබේ ඇත. ඒ අතරින් බුදුගොස් හිමියන්ගේ නවංගසනුසාසන විභාගයෙහි ගාරා අංගය පිළිබඳ ගැමුරු විවරණයක් සපයා ඇති ශ්‍රී

ලාංකේය විදිහේට පත්වරයෙකු වන ඇත්. ඩී. ජයවිතුම අයුරිදු විසින් උසුලන අදහස මෙහි ලා ගෙනහැර දැක්වීම වඩාත් ප්‍රයෝගනවත් වේ.

“බම්මපද රේරගාරා හා රේරගාරා ගාරා යයි නම් කිරීමට (ස.පා 28) සම්පූර්ණ යුක්තියක් තිබේ. එහෙත් නාලක හා රාජුල සූත්‍රයන්ගේ ව්‍යුත්‍යාරාත් මුළු පාරායන වග්‍යයත් සූත්‍රත්නිපාතයේ සූත්‍රවල ව්‍යුත්‍යාරා හා පරිඹිඡ්‍රේට පමණක් ගාරා ලෙස ගන්නා ලෙස බුදුගොස් හිමියන්ගේ කියමෙන භුදු වචනාර්ථයෙන් නො ගතහොත් සූත්‍රත්නිපාතයේ කිසියම් සූත්‍රයක් සූත්‍රාංගයට අයත් ද නැතහොත් ගාරාංගයට අයත් ද කියා නිශ්චය කිරීමේ මානදීන්ඩ ඉතා සැක සහිත ය.”<sup>4</sup>

මෙම ලිපිය වුකලී යථේක්ත අදහස ආධාරයෙන් බුදුගොස් හිමියන්ගේ ගාරා අංගය පිළිබඳ විවරණය පැහැදිලිව හඳුනා ගැනීමට දරණ වැයමක් මිස එම අදහස ව්‍යතිතුමණය කිරීමක් නොවේ.

අප දන්නා පරිදි සූත්‍ර පිටකයේ පමණක් ගාරා විසි දෙදහසකට අධික ප්‍රමාණයක් අත්තරුගත වේ. දළ වශයෙන් ඉන් කිහිපයක් මෙසේ ය.

දිස්නිකාය	280	සූත්‍රත්නිපාත	1155
මජ්‍යමිමිනිකාය	230	පෙතව්‍යු	823
සිංයුත්තනිකාය	1000	රේරගාරා	1279
අංගත්තරත්නිකාය	570	රේරගාරා	522
ඛුද්දකපාය	72	වරියාපිටක	372
විමානව්‍යු	1291	ජාතකපාලි	6905
දම්මපද	432	අපදාන	5228
ලඳාන	77	ඛුද්ධවංස	960
ඉතිවුත්තක	263		

බුදුන් වහන්සේ තම දේශනාවෙහි අංග තවයක් දැක්වීම තම ධර්මයේ පැහැදිලි කොටස් තවයක් දැක්වීම විනා කිසිසේත් එය සංකිරණ කරුණක් ගෙනහැර පැමක් විය නො හැකි ය. අවම වශයෙන් මෙය ධර්මය සම්බන්ධයෙන් සංකිරණ ගැටුවක් ලෙස පුරුම සංගායනාව වන අවස්ථාවේ දී වන් සැලකී තැත. මෙය සංකිරණ තත්ත්වයට පත් වී ඇත්තේ ඛුද්ධසේෂ්ඨ හිමියන්ගේ විවරණයෙන් පසුව ය. එතෙකුදු ව්‍යවත් ඛුද්ධසේෂ්ඨ හිමියන් සතුව පැවති දැනුම් සම්භාරය පිළිබඳව සැලකීමේ දී එය එතරම් සරල කරුණක් ලෙස හෝ බුදුගොස් හිමියන් විසින් වරදවා ගත්තක් ලෙස හැඳින්වීමට ඉක්මන් නොවිය යුතු ය. කුමක් නිසා ද යත් එම විවරණයෙහි සැලකිය යුතු යමක් සැගැවී ඇති නිසා ය. නිදුසුනක් වශයෙන්

අපට අදාළ වන ගාරා අංගය පිළිබඳව දක්වා ඇති විවරණය සලකා බැඟේ කළේහි නැතහොත් බුදුගොස් හිමියන්ගේ විවරණයට අනුව බැලුවහොත් සූත්‍ර දේශනාවලට ඇතුළත් ඉහත දක්වා ඇති පරිදි විශාල ගාරා ප්‍රමාණයක් ගාරා අංගයට ඇතුළත් වන්නේ නැත. සැබැවින්ම මෙය නිවැරදි ය. මෙය වර්තමාන උදාහරණයක් ආගුරෙන් උපකල්පනය කළහොත් ගදුයෙන් ලියැවී ඇති එහෙත් පදා ද ඇතුළත් කෘති සැම භාෂාවක ම දැකිය හැකි ය. ගදා අතරට පිවිසි පදා කිපයක් ඇති නමුත් එම කෘතිය පදා කෘතියක් ලෙස සැලකෙන්නේ නැත. නිසැකවම එය ගදා කෘතියකි. එමෙන්ම සූත්‍රයකට පදා සම්බුද්‍යායක් ඇතුළත් වුවත් එම සූත්‍ර හැඳින්වීය යුත්තේ සූත්‍රය යන නාමයෙන් ම ය. එහෙයින් බුද්ධසේෂණ හිමියන් සූත්‍ර නාමයට ඇතුළත් කොට ඇති කොටස්වල වෙනත් සාහිත්‍යාග ඇතුළත් වී තිබුණ ද එය පටලවා ගත යුතු නොවේ. එසේ නො ගතහොත් ගෙයා භා ගාරා යන දෙකෙහි විෂමතාව හඳුනා ගැනීමට ද නො හැකි ය. රේ හේතුව ගෙයා යන්නෙහි තේරුම ගායනා කළයුතු යන්න වීම ය. එවිට ගෙයා යන්නෙහි ගැබී වන්නේ ද ගාරා යන්නෙහි විද්‍යමාන වන ලක්ෂණය ම ය. බුදුන් වහන්සේ තම දේශනාවල දී ගාරා මාධ්‍යය ද භාවිත කළහ. පදායෙන් ප්‍රශ්න විමසු අයට පිළිතුරු දී ඇත්තේ පදායෙන්ම ය. මංගල, පරාහව වැනි සූත්‍ර මේ නිදසුන් ය.<sup>5</sup> මෙම නිසා ගදාමය සූත්‍ර භා පදාමය සූත්‍ර යනුවෙන් බුද්ධ දේශනාවහි පැහැදිලි ප්‍රහේද දෙකක් බුදුන් වහන්සේ හඳුනා ගෙන සිටි බවත් මෙම සූත්‍ර දේ වර්ගය එම ප්‍රහේද ද්වයෙහි ක්‍රියාතාවක් දැක්වූ ග්‍රාවකයන් ලබා පවත්වා ගෙන යාමට වැඩ පිළිවෙළක් බුදුරුදුන් විසින් ම සංවිධානය කොට තිබු බවත් සිතීම යෝගා ය. මෙසේ උපයෝගිතාව මත හඳුනාගත් ප්‍රහේද දෙකක් ලෙස වහනා ගතහොත් සූත්‍රක් භා ගෙයා දෙක පිළිබඳව ඇතුම්න් දක්වන අදහසට ප්‍රයෝගික විසඳුමක් ලැබේනු ඇත. එසේම ගාරා යන්න සම්බන්ධයෙන් පැන නගින ගැටුවුව ද එයින් ම විසඳෙනු ඇත. අනෙක් අතින් නැග්‍රාම්‍ය දත්ත ප්‍රතිච්‍රිතයාගේ මතය වන්නේ ද නවංගසපුෂාසනය බුද්ධවචනයේ අංග නවයක් ලෙස හඳුනා ගැනීම සූදුසු බව ය.

යම්මපදය, උරුගාරා භා උරුගාරා සම්පූර්ණයෙන්ම ගාරාමය ප්‍රබන්ධ වේ. මේ අමතරව සූත්‍රත්නිපාතයේ සූද්ධික ගාරා ද ගාරා යන අංගයට ඇතුළත් වන බව බුද්ධසේෂණ හිමියෝ පවසනි. පාරායන වග්ගයේ ව්‍යුත්ගාරා, සූද්ධික ගාරා නම් වේ. එසේම එහි අභිත මානවකාදී සොලොස් බ්‍රාහ්මණයන් විසින් ප්‍රශ්න ඇසීම් වශයෙන් අසන ලද පාවිණා ගාරා ද බුදුරුදුන් එකී ප්‍රශ්න විසදීම් වශයෙන් දෙසන ලද විසස්ථිත ගාරා ද සූද්ධික ගාරා යැයි සැලකීම යෝගා බව අව්‍යාකරුගේ මතයයි.<sup>6</sup> ඉතා කෙටියෙන් කිවහොත් සූත්‍රත්නිපාතයේ සූත්‍ර නාමය නැති දේශනා සූද්ධිකගාරා නම් වේ. මෙම කරුණ ගැන තවදුරටත් විමසීමේ දී පෙනී යන කරුණක් වන්නේ සූත්‍රත්නිපාතයේ මෙම ගාරා පමණක් ගාරා අංගයට ඇතුළත් කිරීමේ පදනම කුමක් ද යන්න විමසිය යුතු බවයි. මෙය බුදුගොස් හිමියන් විසින් අනවබෝධයෙන් කරන ලද්දක් ලෙස මග හැරීම සූදුසු නොවේ. ඒ සඳහා ගාරා පිළිබඳ බුදුරුදුන් දැරු අදහස ද සලකා බැලීම යෝගා වේ.

ගාරාවහි නිදානය, ව්‍යුත්ප්‍රානාව, සන්නිග්‍රාය භා ආගුරුය කුමක්දැයි වරක් දෙවියෙක් බුදුරුදුන්ගෙන් ඇයි ය. රේ පිළිතුරු දෙන බුදුන් වහන්සේ ගාරාවහි නිදානය ජන්දියය, අක්ෂර එහි ව්‍යුත්ප්‍රානාවය, නාම එහි සන්නිග්‍රාය භා කවියා එහි ආගුරුය යැයි වදාලහ.<sup>7</sup> මෙයින් අපට වැදගත් වන්නේ නාමයේ සන්නිග්‍රාය කුමක් ද යන්නයි. එයට බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ නාම සන්නිස්සිතා ගාරා යන්නයි. එහි තේරුම

ගාලාවේ සන්නිගුය හෙවත් ආගුය නාම වන බවයි. මෙය විස්තර කරන අටුවාකරු නාමය ඇසුරු කිරීම යනු පස්දුක්ති ව්‍යවහාරය බව සඳහන් කරයි.<sup>8</sup> එයින් අදහස් වන්නේ ගාලා මාධ්‍යයේ දී පරමත් ව්‍යවහාරය අප්‍රධාන බව ය. බුදුන් වහන්සේ නිකරුණේ අදහස් ප්‍රකාශ කරන කෙනෙකු තොවන හෙයින්<sup>9</sup> මෙම ප්‍රකාශය අපගේ සංකීරණ ගැටළුව විසඳා ගැනීමට ගොඳා ගත හැකි ය. එනම් ලෝකයේ සම්මුති කාරණා තැතහොත් සාමාන්‍ය කරුණු එසේත් තැතහොත් භෞතික ලෝකය ආස්‍රිත ප්‍රකාශන ගාලා මාධ්‍යයේ නිගුය හෙවත් ගාලා ප්‍රබන්ධයට ඇසුරු කර ගන්නා බවයි. ලෝකයේ ස්ථී පුරුෂ, ඇල දාල ගංගා, තුරු ලතා, වන වුදුලු, සතා සිවුපාවා පිළිබඳව යමක් පැවසීමෙන් විශේෂාර්ථවත් යමක් විවිතාකාරයෙන් කීම පදනයේ ලක්ෂණය බව අපි දනිමු. මේ සියලු ගුණාග ජන්දා නිදානං ගාලානං (ඡන්දස ගාලාවේ නිදානයයි) අක්ෂරය තාසං ව්‍යක්ෂ්පතනා (අක්ෂර ඒවායේ ව්‍යක්ෂ්පතනාවයි) නාම සන්නිස්සිතා ගාලා (ගාලා නාම සන්නිශ්‍රිත කොට පවතී.) කළී ගාලානමාසයෝ (ගාලාවහි වාසස්ථානය කළියා යි.) යන ප්‍රකාශය තුළ ගැබැවී ඇතේ. එනම්

1. ගාලා සාමාන්‍ය ලෝකයේ නාම සම්මුති ආගුයෙන් නිර්මාණය වීම.
2. එය ජන්දස් ගාස්තුයට අනුකූලව නිර්මාණය වුවක් වීම තැතහොත් විරිතකට අනුව ගායනා කළ හැකි වීම
3. අක්ෂරවලින් ඒවායේ ව්‍යක්ෂ්පතනා ගක්තිය උපදින බව
4. කවියාගේ කවිත්වය තුළ මේ සියල්ලම ලැගුම් ගන්නා බව

කවියක, ග්ලෝකයක, ගාලාවක තැතහොත් පදනයක උසස් බව මැන ගැනීමට අවශ්‍ය වැදගත් ම ලක්ෂණ කිහිපයක් මෙයින් කියැවේ.

බුදුරුදුන් විසින් ගාලා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශන කිහිපයක් ම ඇත. ඉන් එකක් වන්නේ ගාලාවක් බිජිවීමට නිදාන හෙවත් මූලික හේතුව වන්නේ වන්නේ ඡන්දස බව පැවසීමයි. (ඡන්දා නිදානං ගාලානං). ඡන්දස් ගාස්තුය කාව්‍යකරණය සමග සම්බන්ධ වන ගාස්තුයකි. තවද මෙය ඡ්‍යු වේදාංගවලට අයත් එක් වේදාංගයකි. උගත් බමුණන් ගැන පෙළෙහි සඳහන් වන තැන්හි ඔවුන් මෙම ගාස්තුය ද හදාල බව සඳහන් වේ.<sup>10</sup> එහි මෙම ගාස්තුය නම් කොට ඇත්තේ කෙටුහ යන්වෙනි. මෙම ඡන්දස් ගාස්තුයේ දී ද අක්ෂර හාවිතය පිළිබඳ පුරුණ කිරීමක් සිදුවේ. අක්ෂරය මාත්‍රා ගණනින් සැලකෙන ක්‍රමයක් එහි ඇත. එය මාත්‍රා ඡන්දස් යනුවෙන් සැලකේ. එම ගාස්තුය අනුව භ්‍රස්වාක්ෂරයක ඇත්තේ එක් මාත්‍රාවකි. දීර්ශ අක්ෂරයක මාත්‍රා දෙකක් ඇත. වර්ණ ඡන්දසහි දී එම මාත්‍රා සංඛ්‍යාව ගැන තො සැලකේ. එහිදී සැලකිල්ලට ගැනෙනුයේ වර්ණයක හෙවත් අක්ෂරක හාවිතයයි. ඡන්දසක් නම් කෙරෙනුයේ අකුරු ගණනින් වන බව අපි දනිමු. ඒ අනුව එක අක්ෂරයකින් පබැදෙන ගාලාපාද සහිත වංත්ත ඇතුළත් ඡන්දස් හැඳින්වනුයේ උක්තා යනුවෙනි. අකුරු දෙකකින් සමන්විත වංත්ත සහිත ඡන්දස අතුළුක්තා

නම් වේ. මෙසේ අක්ෂර සවිස්සක් (26) දක්වා වංත්ත නම් කොට ඇත.<sup>11</sup> වේද ගුන්ථිවල උසස්ම ජන්දස ලෙස සැලකෙනුයේ ගායත්‍රී ජන්දසයි. (ගායත්‍රී ජන්දසේ මූලම්) ගායත්‍රී ජන්දසට අයත් වංත්තයකින් පබැහුණු පද්‍යයක තිබිය යුතු අක්ෂර සංඛ්‍යාව 24ක් වේ. පොදු ලක්ෂණ වශයෙන් මෙම ජන්දසෙන් යුත්ත පද්‍යයක තිබිය යුත්තේ පාදයක අක්ෂර අටක් පමණකි. තවද එම පද්‍යය පාද තුනකින් පමණක් යුත්ත වූයේ වේ. එසේ නැතහොත් පළමු පාදයෙහි අක්ෂර 18ක් ද දෙවැන්නෙහි අක්ෂර අටක් ද තිබිය යුතුය. පහත දැක්වෙනුයේ පාදතුයකින් යුතු ගායත්‍රී ජන්දසෙන් බැහුණු පද්‍යයකට නිදුසුනකි.

“ඕ තත් සවිතුර් වරෙණයං

(Om Tat Sa-Vidoor Va-rain-yam)

භරගා දෙවස්‍ය ධීමහි

(Bhaargo They-Vas-Ya Dee-Mahi)

ධියෝ යොනහ් ප්‍රවේදයාත්”

(Thee-Yo Yo-Na-Ha, Pra-Cho-Da-Yaat)

ජන්දස් අතර උසස්ම ජන්දස ගායත්‍රී ජන්දස බව බුජ්මණ මතය වූවත් බුදුන් වහන්සේගේ මතය වන්නේ සාචිත්‍රී ජන්දස ප්‍රමුඛ වන බවයි.<sup>12</sup> කෙසේ වූවත් ජන්දසක දී හෝ වංත්තයක දී හෝ බොහෝවිට නියමිත අක්ෂර සංඛ්‍යාව නිශ්චිතවම තිබිය යුතුය. එහිදී එක්තරා රිද්මයානුකූල පිළිවෙළකට (ගුරු ලසු පිහිටුවීමට අනුව) අක්ෂර යෙදිය යුතුය. මේ නිසා ජන්දස් ගාස්තුයේ දී ද අක්ෂරවල භාවිතය වැදගත් වේ.

ත්. ව. 9 සියවස විසු ආනන්දවර්ධන පඩිවරයා ධිවනිවාදය නමින් කාවාවිවාර සංකල්පයක් ඉදිරිපත් කළේ ය. එම මූලධර්මය හඳුන්වා දී ම හේතුවෙන් ඔහු අගුරණා විවාරකයෙක් ලෙස සැලකිණ. ධිවනිවාදයෙන් ඔහු දැක්වූ විශාල අදහසේ සාරය කෙටියන් කිවහොත්, පද්‍යයක ආත්මය වන්නේ ධිවනිය නැතහොත් ව්‍යංගාර්ථය හෙවත් අක්ෂර පද වවනාදිය ආගුරයන් සංකේතවත් වන අදහසයි. ව්‍යුණුර්තනා ගක්තිය යනු මෙයයි. බුද්ධ දේශනාවේ සංඛ්‍යානය යන පදයෙන් අදහස් වන්නේ බුද්ධ දේශනාවේ දිස්වන විශිෂ්ට භාෂාත්මක ලක්ෂණයකි. එය වෙනම විස්තර කළයුතු තරම් ගැඹුරු සංකල්පයකි. කෙටියෙන් කිවහොත් කිසියම් පදයක අර්ථය ඉක්මවා ගිය එයින් ගම්‍ය වන වෙනත් අදහස් ඇත. එය ව්‍යුණුර්තනාවයි. කාවායේ දී කවියෙකු විසින් තෝරාගත යුත්තේ එබඳ ධිවනිවාවක හෙවත් ගම්‍යමානාර්ථ ඇති පදයන් ය. ගාර්යාවක අක්ෂරයක වටිනාකම පෙනෙනුයේ මෙබදු තැන්වලදී ය. බුද්ධ දේශනාවල අක්ෂර, පද, ගුරු, ලසු, ගණ භාවිතය පිළිබඳව වියතුන්ගේ අවධානය යොමු වන්නේ නම් මෙම කරුණ තවදුරටත් පැහැදිලි කර ගැනීමේ හැකියාව පවතී. තිපිටකයේ භාවිත වී ඇති වංත්ත පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදී ඇති ඒ. කේ. වෝචිර මහතා තම කාතියේ පිටු අංක 177 සිට 197 දක්වා පිටු 20 ක සුත්තනිපාතයේ හා රේරිගාරාවල ජන්දස් භාවිතය පිළිබඳ දීර්ඝ විශ්ලේෂණ වගුවක් ඉදිරිපත් කොට ඇත.<sup>13</sup> එසේම කේ. අර්. නොර්මන් වැනි පඩිවරු පාලි ගදු සූත්‍ර දේශනාවල වංත්ත හා තාල පිළිබඳ අධ්‍යයනවල නිරතව ඇත.<sup>14</sup> පාලි ගාර්යාවල ආකෘතිය පිළිබඳව සැලකීමේ දී විශේෂයෙන් කිවයුත්තක් ඇත. එනම් පාලි ගාර්යා නිර්මාණයට සංස්කෘතයේ මෙන් සීමා මායිම් නැත. සංස්කෘත පද්‍ය පාද

හතරකට සීමා වේ. පාද හතරකට වැඩි ග්ලෝක සංස්කෘතයෙන් සොයා ගැනීම අතිශය දුෂ්කර ය. එහෙත් පාලි පදනමකරුවා එසේ වෙත්තයට යට නොවේ. එහි පාද හතරට වැඩි ගාර්යා අවශ්‍ය තරම් සොයා ගත හැකිය. ධනියගේපාල වැනි සූත්‍ර සහ සංයුත්තනිකායේ සගාපක වශේයේ බොහෝ සූත්‍ර පරික්ෂා කොට බැලීමෙන් මෙය පහසුවෙන් තේරුම් ගත හැකි ය. මේ නිසා පාලි රචකයාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පදනමකරණය සඳහා නිධ්‍යස හිමිවේ. මේ නිසා ඉහත දැක්වූ පරිදි දිවනි ආදි කාව්‍යමය ගුණාංශ ඔහුට පහසුවෙන් උත්පාදනය කළ හැකි ය. මාර්ටින් විකුමසිංහ මහතා ද පාලියේ දක්නට ලැබෙන දිවන්තාත්මක ප්‍රයෝග පිළිබඳව සිය අවධානය යොමු කොට ඇත. ඔහු පවසන පරිදි බුදුන් වහන්සේගේ දේශනාවල අප ඉහත විස්තර කළ ව්‍යුහ්‍යනා ශක්තිය උපරිමයෙන් පිහිටා ඇත. නිදුසුනක් ලෙස ධම්මපදයේ එන

### **මාප්‍රමක්ද්‍යෙකුරු පුක්ද්‍යෙස්ස - න මං කං ආගමිස්සති**

#### **උද්ධින්දුනිපාතෙන - උද්ධුම්හොපි පුරති**

**පුරති දීරෝ පුක්ද්‍යෙස්ස - පොකපොකමිපි ආචිනා<sup>15</sup>** යන ගාර්යාවෙන් පින ආපසු තමා වෙත නො පැමිණෙන්නේ යැයි ලසු කොට නො සැලකිය යුතු බවත් දිය බිඳ බිඳ වැටීමෙන් දිය කළය පිරෙන්තාක් මෙන් නුවණුත්තා පිනෙන් පිරෙන බවත් කියැවේ. **උද්ධින්දුනිපාතෙන යන්නෙහි** - - එ - - එ එ - - යන ගුරු ලසු යෙදීමෙන් කළයකට දිය බිඳ බිඳ වැටෙන ආකාරයේ ගබා දිවනිය පැන තැගෙන අපුරු මාර්ටින් විකුමසිංහ මහතා පෙන්වා දේ. වරක් දෙවරක් තුදු දිය බිඳ බිඳ වැටීමත් අනතුරුව බුදු දෙකක් එකවර වැටීමත් දියබිඳ වැටීමෙහි රිද්මය ගැමියෙකු දකින සාමාන්‍ය අත්දැකීමකි. මේ නිසා යටෝක්ත රිද්මය ඉහත ගාර්යාවෙහි අක්ෂරවල ගුරු ලසු භාවිතයෙන් මනෝරුපයක් උපද්‍යයි. මේ නිසා ගාර්යාවක මෙම සංකේතාත්මක බව නැතහෙත් ව්‍යුහ්‍යනා ගුණය එයට ප්‍රාණයක් වේ. අනුපාස රසය ද අක්ෂර ආගුයෙන් පැන නගින බව ජන්දස් ගාස්තුය දන්නේ දනිති. මේ නිසා ගාර්යාවක භාවිතය කවියා හඳුනා ගති. පාර්යන වශේයේ සියලු ගාර්යා නො ගෙන එහි ව්‍යුහ්‍යාරා පමණක් ගාර්යා යන්නට ඇතුළත් කරන ලද්දේ දළ කරුණු රිද්මයානුකූලව පවසන ගුණය එහි විද්‍යමාන වන නිසා ය. මේ නිසා ගාර්යා ලෙස නවංගසනුප්‍රාසනයෙහි බුද්ධසේස්ඡ හිමියන් පෙන්වා දී ඇති අදහස අර්ථ ගුන්‍ය හිස් ප්‍රලාභයක් තරම් හැඳුළු කිරීම උත්වහන්සේට කරන අපහාසයක් මිස හරවත් ප්‍රකාශයක් ලෙස කිව නො හැකි ය.

නවංගසනුප්‍රාසනයෙහි ගාර්යා යන්න විග්‍රහ කරමින් බුදුගොස් හිමියන් දැක්වූ අදහස තහවුරු කරන මහාවාර්ය වැශම පියරතන හිමියෙය් වැදගත් අදහසක් දක්වති. **උත්වහන්සේගේ නිගමනය අනුව ගාර්යා යන්නට බුදුගොස් හිමියන් ඇතුළත් කොට ඇති දම්මපද, පේරිගාරා, පේරිගාරා යනාදී කාති සැලකිය යුතු වන්නේ නිදුසුන් හැටියට ය.<sup>16</sup>** එයින් එම කාති කිහිපය පමණක්ම ගාර්යා යන්නෙන් අදහස් නොවන බවත් පොදුවේ සියලුම ගාර්යා එම අංගයට ඇතුළත් වන බවත් එබැවින් ම විමානවක්, පේතවක් වැනි එබදු වෙනත් ගුණ ද ගාර්යා යන්නට ඇතුළත් කළ හැකි බවත් කියැවේ. මෙම කාතිවල ඇතුළත් ගාර්යා කිසියම් විරිතකට අනුව පබඳී ඇත. එසේ ම ඒවා කිසියම් වෙත්තයකට රිද්මයකට තැගෙනාත් තාලයකට අනුව ගායනා කළ හැකි ය. රිද්මයානුකූලව යමක් ගැයිය හැකි ලක්ෂණය ඇතුළත් වන්නේ ගාර්යාවල පමණක් ම නොවේ. ගදුනයෙහි ද එම ලක්ෂණය ඇත. සිංහලයෙහි වෙත්තගන්ධි

ගෙවියෙන් රචනා වී ඇති කාති නිදුසුන් ය. මේට අමතරව සිංහල ජාතක පොත් වහන්සේ පැරණි සිංහල සමාජයෙහි ලයාන්ත්ව රිද්මෝයානුකූලව කියවීම ආගමික සම්ප්‍රදාය තුළ දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණයකි. මෙම ලක්ෂණය ආචාර්යාවානාවිය වැනි සූත්‍රවල ද විද්‍යාමාන වන බව අපි දතිමු. ගාලාවලින් අනාථ වූ ගෙයා නම් අංගයක් නවංගසනුප්‍රාසනය තුළට ඇතුළත් වීමට හේතුව එයයි. ගෙයා අංගයට නිදුසුන් වශයෙන් දක්වා ඇති සංයුත්තනිකායේ සගාලික වර්ගය විමසා බැලීමේ දී එක් අතකින් එහි ගදායට වඩා ප්‍රධාන වන්නේ පදා කොටසයි. එය නියත වශයෙන් රිද්මෝයානුකූලව ගැයිය යුත්තකි. අනෙක් අතින් පදා කොටස් ගෙන බැලුව ද එහි සවිවක සූත්‍රය වැනි සූත්‍රවල දක්නට ලැබෙන ගදාමය සංවාද වැනි ජේද අවිද්‍යාමාන ය. එපමණක් නොව රිද්මෝයානුකූලව කියවිය හැකි ගුණයෙන් හෙති ගදාමය ලක්ෂණ ද විද්‍යාමාන ය. මේ නිසා එහි ගෙයා (ගැයිය හැකි) ලක්ෂණ එහි ඇතුළත්ය. මේ නිසා ගෙයා හා ගාලා දෙක වෙන වෙන ම දැක්වීමේ යුත්තියක් ද පෙනේ.

ඡන්දස හෝ වෘත්තය ගාලාවක අත්‍යවශ්‍ය ම අංගය වෙයි. ඡන්දසකට හෝ විරිතකට නො වැටෙන කිසිදු ගාලාවක් නැති. එයින් අදහස් වන්නේ ගාලාවක් නම් එය ඡන්දස් ගාස්තුයට අනුකූල විය යුතු බව යි. එහෙත් පෙළුහි එන ගාලා එකිනෙක ගෙන එය කවර විරිතකට අයත් දැයි සෙවීමට වැයම් නො කළ යුතුය. කුමක් නිසාද යත් ඡන්දස් ගාස්තුයෙහි ඉගැන්වෙන නැත්ත ප්‍රත්‍යාය හා උද්මේෂ ප්‍රත්‍යාය තිරදේශයෙන් තිබිය හැකි වෘත්ත සංඛ්‍යාව අසංඛ්‍ය ලෙස පෙනෙන හෙයිනි.<sup>17</sup> අනෙක් අතින් සමව්‍යක්ත, අර්ධසම වෘත්ත, විෂම වෘත්ත යන ත්‍රිවිධ වෘත්ත විශේෂ දෙස බැලීමෙන් ද වෘත්තයකට ඇතුළත් නොවන පදායක් සොයා ගත නො හැකි බව පැහැදිලිව පෙනේ. මේ නිසා ගාලාවක් බව කෙනෙකට පහසුවෙන් හඳුනාගත හැකි කුමවේදය වන්නේ එය ගායනා කළ හැකි ද යන්න පරීක්ෂා කොට බැලීමයි. බුදුන් වහන්සේ ද තම දේශනාවල දී ඡන්දසට හෝ රිද්මෝයානුකූලව කියවිය හැකි ලක්ෂණයට අවධානය යොමු කළ බව හඳුනා ගැනීමේ ලක්ෂණ අපට හමුවේ. සූත්‍රවල ඇතැම් තැන්වල දක්නට ලැබෙන අක්ෂර ලෝපය මෙයට එක් සාක්ෂියකි. සම්පූර්ණ ව්‍යුහය වෙනුවට පදව්ව මුල, මැද, පැහැදිලි යම් අක්ෂර ලෝප් කිරීමේ මූලික අවශ්‍යතාව වී ඇත්තේ අන් කිසිවක් නොව ඡන්දසම බව අතැම් ප්‍රයෝග තුළින් පැහැදිලි ව ඔහු වේ. නිදුසුනක් ලෙස උදා යන්න වෙනුවේ උදා යන්නත් එහිම විපරීත ප්‍රහවයක් වන ඔක් යන්නත් යෙදෙන පහත ප්‍රයෝග දෙක විමසා බලන්න.

### උදාඩින්දුනිපාතෙන උදාකුම්හොපි යුරතී<sup>18</sup>

මකානොකං ආගමීම - විවෙක යන් දුරමං<sup>19</sup>

භූමිය යන අර්ථ ඇති ජමා යන පදය ස්ත්‍රීලිංගික ය. එහි සත්තමිය ජමාය හෝ ජමාය යන්නයි. එහෙත් භූමියෙහි යන අර්ථය දීමට පහත දැක්වෙන ගාලා පාදයෙහි යෙදී ඇත්තේ පාදමා විහක්තියයි. පාදානි ව්‍යුහ්‍යාන ජමා නිසිදිං (විමානවනුප්‍රා, නාගවීමාන). පහත දැක්වෙනුයේ තවත් එබදු තැන් කිපයකි.

සක්ක්ස්දං පරීක්ක්ස්දං විතරෙයා මසං (පරීක්ක්ස්දං > පරීක්ක්ස්දං)<sup>20</sup>

විනිවිෂයා යානි පක්පිතානි (විනිවිෂයානි > විනිවිෂයා)<sup>21</sup>

පාදුලි නං සම්බුද්ධිත්වං න් ඉච්චෙශ (පාදන > පාදා)<sup>22</sup>

අසීලතා අඩ්බතා නොහි තෙන<sup>23</sup> (අසීලතාය > අසීලතා - අඩ්බතාය > අඩ්බතා)

පාලි ගාර්යාවල පාදාන්තය නියතයෙන් ම ගුරක් ලෙස සැලකේ. එතෙකුදු ව්‍යවත් අර්ථය ගැන නො සලකා සමහර භූස්වව උච්චාරණය විය යුතු තැන් දීර්සන්, දීර්ස විය යුතු තැන් භූස්ව ලෙසත් උච්චාරණය වන අවස්ථා පාලියේ සුලබ ය. සමහරවිට අකාරයෙන් අවසන් වන නිපාත පවා ආකාරාන්ත වී ඇත. උපසර්ගවල ද මෙම ලක්ෂණ දෙක දක්නට ලැබේ.

අනුපවාදා අනුපසාතො<sup>24</sup> (අනුපවාදා අනුපසාතො)

ස කෙන ගච්චෙයා අනුපයො සෞ<sup>25</sup> (අනුපයො > අනුපයො)

මෙසේ අනුදකේ - අනුපමෝ - අනිතිහ - අනානුමිද්ධා - අනානුවජ්ජා - ජ්‍ය්වීමන්තා - ක්මාධිකරණං - එරීකේ - සරඟාමිග යනාදී වශයෙන් ජන්දස ප්‍රමුඛ කොට යෙදු ප්‍රයෝග දක්නා ලැබේ. මෙසේ ම අක්ෂර ද්වින කිරීම හා භූස්ව කිරීම ද සුලබ ය. පරිඛිඛාතො - සුග්ගහිතං - හිමිහිසු (හිමිහෙසු) - අක්දාණා යනාදී පදවලින් ඒ බැවි තහවුරු වේ. මෙකි කරුණුවලින් පෙනී යන්නේ බුදුන් වහන්සේ පවා ගාර්යා මාධ්‍යය කෙරෙහි සිය අවධානය යොමු කොට ඇති බව ය. එසේ නම් එය පවත්වා ගෙන යාමේ දී ඒ පිළිබඳව ද උන්වහන්සේ අවධානය යොමු කළ බවට සැක නැත. බුදුගොස් හිමියන් ගාර්යා අංගයට තිද්සුන් වශයෙන් දක්වා ඇති සුත්තනිපාතයේ පාරායන වග්ගයෙහි ව්‍යුත් ගාර්යා දෙස අවධානය යොමු කළහොත් එහි අන්තර්ගත වන්නේ කිසියම් සිද්ධීදාමයකි. මේ තිසා පරමාර්ථ සත්‍යය ප්‍රකාශ කිරීමේ දී හාජාවට දී ඇති ගරුත්වය ගාර්යා අංගයට අදාළ වන්නේ නැත. මෙයින් අදහස් කෙරෙනුයේ ගාර්යා මාධ්‍යයෙන් පරමාර්ථ සත්‍යය ගැන දේශනා කොට නැති බව හෝ රේඛ අදාළ කොට ගත නො හැකි බව නොවේ. එබැඳු තැන් තවත් බොහෝ සෞයා ගත හැකි ය. එතෙකුදු ව්‍යවත් එබැඳු තැන්වල යේදී ඇති ගාර්යා දෙස බැඳු කළේහි එහි වෙනත් උපයෝගිතාවක් දැකගත හැකි ය.

ඉහත කි කරුණ තවදුරටත් පැහැදිලි කර ගැනීමට බුදුන් වහන්සේ විසින් ගාර්යා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය සලකා බැලීම සුදුසු ය. වරක් කසීහාරද්වාජ බමුණා තමා සී සාමින් සිට අහර ගැනීමට සූදානම් වූ තැනෙට පිළු පිණිස වැකි බුදුරුදුන්ට ගුමය යොදා උපයා අනුහව කිරීමට පුරුදු වන ලෙස පැවසීය. තමන් වහන්සේ ගුමය යොදවන ආකාරය පෙන්වා දෙමින් ගාර්යා ගැසු විට එයට පැහැදුණු බමුණා බුදුරුදුන්ට කිරීත් පාත්‍රයක් පිදිය. එම පූජාව නො ඉවසු බුදුන් වහන්සේ තමා ගාර්යා ගායනයෙන් උපයා වළදුන කෙනෙකු නො වන බව සූයාවෙන් පෙන්වා දුන්හ. (ගාර්යාහිගිතං මේ අභ්‍යාර්තනෙයෙං).<sup>26</sup> මෙම සිදුවීමෙහි අතෙක් සියල්ල පෙසක දමා කසීහාරද්වාජ බමුණාගේ පැහැදිලි කෙරේ පමණක් අවධානය යොමු කළ විට ඔහුගේ පැහැදිමට මූලික හේතුව වන්නේ බුදුරුදුන්ගේ ගාර්යා ගායනය බව පැහැදිලි ය. බුදුරුදුන්ගේ මෙම ගායනය දක්වා ඇති පාලි වචනය වන්නේ අහිගිත යන්නය. ගැහුරු විශිෂ්ට ලයාන්විත රිද්මයානුකුල ප්‍රකාශය යන අදහස එයින් ගත හැකි ය. උපමා රැපක සංකේත කාලය හා රිද්මය යනාදී සියලු අංගවලින් සමුළේත කසීහාරද්වාජ සුතුයේ ඇතුළත් එම ගාර්යා පරික්ෂා

කිරීම බොද්ධ නිර්ණායක අනුව ගාරාවක ලක්ෂණ හඳුනා ගැනීමට ඇති විශ්වසනීය ම මාර්ගයයි. සහේතුප්‍රකරණවල ගාරා මාධ්‍යයට ප්‍රමුඛත්වයක් නො දීමත් සූත්‍ර පිටකයේ ඇතැම් සූත්‍රවල ගාරාවට ප්‍රමුඛත්වයක් දීමත් එහි විෂය කෙශත්‍රය හඳුනා ගැනීමට සුදුසු පැතිකඩකි. මේ නිසා බුද්ධ කාලයේ ගාරා වශයෙන් සූචියෙන් වන දේශනා විශේෂයක් පැවති බවට සැක තැත. එහෙයින් ම නවංගසනුෂාසනයට ගාරා නමින් අංගයක් ඇතුළත්ව තිබු බව නිගමනය කිරීම සුදුසු ය.

## සටහන්

---

1. වෘත්තරත්නාකරය, වැලිවිටියේ සේරත සංස්කරණය, එස් ගොඩගේ, මරදාන, 1999, 116 පිට.
2. See Mobed Firouz Azargoshasb, **Gathas – The Holy Songs of Zarathushtra**, printed by the Council of Iranian Mobeds of North America in March 1988. p. 01.
3. සුමඩිගලවිලාසිනී, හේවාවිතාරණ මුද්‍රණය, 1918, පිට 18.
4. බාරා, පාලි සාහිත්‍ය සංග්‍රහය, 10 කලාපය, කුමූරුගමුවේ වර්ෂ, සිරිසේන විතානගේ, 29 පිට.
5. බුද්ධකථාය (5) සහ සුත්තනිථාත 1 6 බලන්න.
6. තස්මා නාලකුපුත්තස්ස ව්‍යුතාගාරායා නාලකුපුත්තග්ගහණණෙනෙව සංගහිතාති පාරායනවග්ගස්ස ව්‍යුතාගාරායා ඉඩ සුද්ධිකගාරාති ගහෙතබිං. තනේව්ව පනස්ස පාරායනවග්ග අජතමානවකුදීනා සොලසන්නා වාහ්මණානා ප්‍රවිෂ්තාගාරා භගවතො විස්සජ්ජනගාරා ව ඉඩ සුද්ධිකගාරාති එවම්පි වත්තු යුත්තේති. තාමි හි පාලිය සුත්තනාමෙන අවකාශ අජතමානවකප්‍රවිෂ්තා තිස්සේමේන්තෙයුමාණවකප්‍රවිෂ්තාති ආදිනාආගතත්තා ව්‍යුණ්ණීයගවයුහි අමිස්සන්තා ව තොපුත්තනාමිකා සුද්ධිකගාරා නාමාති වත්තු වට්ටිති. සාරන්දීපනී රීකා. 1. 86
7. "කිංසු නිදානං ගාරානං කිංසු තාසං වියක්ෂුතනා කිංසු සන්නිස්සිතා ගාරා කිංසු ගාරානමාපයො"

"ඡන්දා නිදානං ගාරානං අක්බරා තාසං වියක්ෂුතනා නාමසන්නිස්සිතා ගාරා කට් ගාරානමාපයො" සංස්ක්තතනිකාය, 1. 1. 6. 10

8. නාමසන්නිස්සිතාති සමුද්‍රාදිපණ්ණන්තනිස්සිතා ගාරා අරහන්තො හි සමුද්‍රං වා පයිවිං වා යං කිකුව් නාමං නිස්සයිකාව ආරහති. සගාලකවග්ග අවියකරා, 1. 86.
9. සහස්සම්පි වෙ වාවා අනාත්‍යපදකංහිතා එකං අත්‍යපදං සෙයෙහා ය සුත්තා උපසම්මති, ධම්මපදය, සහස්සවග්ග බලන්න.
10. "කජපො බ්‍යාකරණ ජොති - සත්ථා සික්බා නිරුත්ති ව ජන්දා විවිති වෙතාති - වෙදංගාති වදන්ති ව" - අහිඛානජ්ජිපිකා, 110 ගාරාව බලන්න.

- 
11. "පාදමෙකක්බරාරඩිහ - යාව ජ්ඩ්වීසතක්බරා  
හමේ පාදෙහි තං ජන්දං - නානා නාමෝදිතං තතො" - වුත්තොදය, 13 ගාර්ඩ බලන්න.
12. "සාචිත්තී ජන්දසා මුඛ" සුත්තනිපාතයේ සෙල සූත්‍රය
13. See, Warder, A.K, **Pali Marte**, PTS, London, 1967.
14. Norman, K.R, The Metres of the Lakkhana suttanta (iv), Essays in Honour of Professor Y.  
Karunadasa, Titled 'Recent Researches in Buddhist Studies', Hongkong, 1997, pp. 482-492.
15. ධම්මපදය පාප වග්ග බලන්න.
16. පියරතන හිමි, වැගම, සෞන්දර්ය පිළිබඳ ගොද්ධ ආකල්පය, සරස්වතී ප්‍රකාශන, දිවුලපිටිය,  
2006, පිට 80.
17. වෘත්තරත්තාකරය, වැලිවිටයේ සේරත නාහිමි සංස්කරණය, වතුර මුදණාලය, 1999, 118 - 139  
පිටු බලන්න.
18. ධම්මපදය, 9. 7 බලන්න.
19. ධම්මපදය, 6. 12.
20. සුත්තනිපාත 4. 2. 7.
21. සුත්තනිපාත 4. 2. 7.
22. සුත්තනිපාත, 9. 1 බලන්න.
23. - එම - 6, 7 ගාර්ඩ
24. ධම්මපද, 14. 7.
25. සුත්තනිපාත, 3, 7 බලන්න.
26. සුත්තනිපාතය උරගවග්ගයේ 4 වන සූත්‍රය බලන්න.

#### ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

1. බුද්ධකථා, බුද්ධ ජයන්ති මුදණය,
2. සංසුත්තනිකාය, බුද්ධ ජයන්ති මුදණය,
3. ධම්මපද, බුද්ධ ජයන්ති මුදණය,
4. සුත්තනිපාතය, බුද්ධ ජයන්ති මුදණය,
5. සාරන්දිපත්‍රී රීකා. ජට්ටි සංගායනා CD.
6. සාරන්දිපත්‍රී, හේවාවිතාරණ මුදණය, 1918,

- 
7. සුමධිගලවීලාසිනී, හේවාවිතාරණ මුද්‍රණය, 1918,
  8. ධාරා, පාලි සාහිත්‍ය සංග්‍රහය, 10 කළාපය, කුමූරුගමුවේ වර්ශ, සිරිසේෂන විතානගේ,
  9. වෘත්තරත්නාකරය, වැලිවිටියේ සේරත සංස්කරණය, එස් ගොඩගේ, මරදාන, 1999,
  10. සෞන්දර්ය පිළිබඳ බොඳ්ධ ආකල්පය, පියරතන හිමි, වැගම, සරස්වතී ප්‍රකාශන, දිවුලපිටිය, 2006.
  11. **A Textual and Historical Analysis of the Khuddaka Nikaya**, Oliver Abeynayake, Colombo, 1984.
  12. **Gathas - The Holy Songs of Zarathushtra**, Mobed Firouz Azargoshasb, printed by the Council of Iranian Mobeds of North America in March 1988
  13. **Pali Marte**, Warder, A.K., PTS, London, 1967.
  14. **Recent Researches in Buddhist Studies**, Essays in Honour of Professor Y. Karunadasa, The Metres of the Lakkhana suttanta (iv), Norman, K.R, Hpnkong, 1997

**මහාචාර්ය මකුරුප්පේ ධමමානන්ද හිමි**

(B.A (Hons), M.A, (kel.), M.A. (BPU), Ph.D) Royal Pandit,)

පාලි හා බොඳ්ධ අධ්‍යාපනාංශය, කැලණීය විශ්වවිද්‍යාලය, කැලණීය